

ලක්දීව පුස්කොල පොත්වල අක්ෂර පිළිබඳ හැඳින්වීමක්

- විශේෂ සිරිවීමල හිමි
ප්‍රවේශය

විවිධ පත්‍රයන්හි අක්ෂර රචනා කිරීම ලක්දීවට පමණක් ආවෙණික කරුණක් නොවන අතර එය පෙරදිග ඉන්දු තිමින දිජ්ටාවාරයේ ද අපරදිග දිජ්ටාවාරයන්හි ද පැවති බව පුරාවිද්‍යාත්මකව සනාථ කොට ඇත. මෙම ලිපියෙහි අරමුණ ලක්දීව පුස්කොල පොත්වල අන්තර්ගත අක්ෂර පිළිබඳ හැඳින්වීමක් සිදුකිරීම ය. ඒ අනුව පුරුමයෙන් ම ශ්‍රී ලංකාව තුළ පවතින පුස්කොල පොත් වර්ග පිළිබඳ හඳුනාගත යුතුය. මෙහිදී පුස්කොල පොත් වර්ග වශයෙන් ගැනෙන්නේ විවිධ අක්ෂරවලින් රචනා වී ඇති පුස්කොල පිටපත් ය. කෝ. ඩී. සේමංදාසගේ ලංකාවේ පුස්කොල පොත් නාමාවලිය අනුව භාෂාමය වර්ගීකරණ අවක් හඳුනාගෙන ඇත.¹

- i. කාමබෝර්ජ අක්ෂර පුස්කොල පොත්
- ii. තෙලිගු අක්ෂර පුස්කොල පොත්
- iii. දෙමළ අක්ෂර පුස්කොල පොත්
- iv. නාගර අක්ෂර පුස්කොල පොත්
- v. බුරුම අක්ෂර පුස්කොල පොත්
- vi. මලයාලම අක්ෂර පුස්කොල පොත්
- vii. සියම අක්ෂර පුස්කොල පොත්
- viii. සිංහල අක්ෂර පුස්කොල පොත්

වශයෙනි. මෙයින් දෙමළ හා සිංහල අක්ෂරවලින් රචනා කරන ලද පුස්කොල පොත් හැර සෙසු පුස්කොල පොත් ශ්‍රී ලංකාවට ඒ ඒ රචනාවලින් රැගෙන පැමිණි පුස්කොල පොත් විය යුතුය. ඇතැම් විට සංස්කෘත පුස්කොල පොත් නාගර අකුරෙන් තොරව සිංහල අක්ෂරයෙන් ම රචනා කොට ඇති බව ද පෙනේ. ඒ අනුව මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ සිංහල අක්ෂරයෙන් රචනා කරන ලද පුස්කොල පොත් කෙරෙහි ය. මෙම වර්ගයේ පුස්කොල පොත් සිංහල

අක්ෂරයෙන් රවනා කරන ලද ව්‍යව ද ඒවායෙහි අන්තර්ගතය සිංහල භාෂාවට පමණක් සීමා තොවේ. ලක්දිව රවනා කරන ලද පුස්කොල පොත්වලින් බොහෝ ප්‍රමාණයක් සිංහල අක්ෂරයෙන් රවනා වී ඇත්ත්, ඒවායේ ඇත්තේ පාලි තිපිටකයයි.

පුස්කොල පොත් අක්ෂර මාලාව

සිංහල අක්ෂරයෙන් පුස්කොල පොත් රවනා කිරීමේදී නිශ්චිත අක්ෂර මාලාවක් පැවතියේ යැයි සංඛ්‍යාත්මක වශයෙන් දැක්වීම අපහසු වේ. එනම් රවකයාගේ අභිමතය පරිදි අක්ෂර භාවිතය වෙනස් කරන බැවිනි. ඒ බව 'මෙ' යැයි දැක්වීය යුත්ත එක ම පුස්කොල පොතෙහි 'මෙ' යැයි යෙදීමෙන් තහවුරු වේ. සිංහල විෂය සම්බන්ධ පුස්කොල පොතක් නම් සිංහල භාෂාවේ අක්ෂර පද්ධතියන් පාලි පුස්කොල පොතක් තම් පාලි අක්ෂර පද්ධතියන් භාවිත වී ඇත. පාලි පුස්කොල පොත්හි ඇත්තේ ද සිංහල අක්ෂර ම ය. ඒ සඳහා සංස්කෘත භාෂාව ආභාසයෙන් සකස් කරගත් සිංහල මීග්‍ර අක්ෂර මාලාව යොදාගෙන ඇත. සංයුත්ත අක්ෂර ලිවීමේදී පුස්කොල පොත්වලට ම ආවේණික වූ ක්‍රමයක් දැකිය හැකිය. විශේෂයෙන් මෙම සංයුත්ත අක්ෂර සකස් වී ඇත්තේ අවම ඉඩ ප්‍රමාණයක අකුරු ලිවීම සඳහාය.

ලක්දිව පුස්කොල පොත්හි අන්තර්ගත අක්ෂර වර්ගීකරණය

ලක්දිව පුස්කොල පොත්හි දැකිය හැකි අක්ෂරයන්ගේ සම්පූද්‍යයයන් අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකිය.

හංස අක්ෂර
ගජ අක්ෂර
මූණ අක්ෂර
කාක අක්ෂර වශයෙහි.

මෙම වර්ගීකරණයට වෙනස් අදහසක් දක්වන ඇතැමෙක් සඳහන් කරන්නේ අක්ෂර වර්ග තුනක් පමණක් ඇති බවත් එම අක්ෂර වර්ග ලෙස,

ගර්

සිංහ

හංස

යෙනුවෙන් නම් කළ හැකි බවත් ය.² පුස්කොල පොත්වල තවත් අක්ෂරවර්ගීකරණයක් වශයෙන්

හස්ති ගෙළිය

හංස ගෙළිය

කාක ගෙළිය

ලෙස ගෙළින් තුනක් හඳුනාගෙන ඇත. මෙහිදී පුරුම වර්ගීකරණයන්ගේ න් මූත්‍ර අක්ෂර ගෙළිය හා සිංහ අක්ෂර ගෙළිය ගිලිහි ගොස් ඇත.³ එහි තවත් බෙදීමක් වශයෙන් ම

මුලකුරු

ග්‍රෑකුරු

සිහකුරු

යන්න දක්වන අතර මෙසේ අක්ෂර බේදී ඇත්තේ පලාත් අනුව බව දීපාජලී ඇල්ලේපොල දක්වයි. මෙම අදහස ම ඊට පුර්වයෙන් පුස්කොල පොත් පිළිබඳ විශේෂ පර්යේෂණයක යෙදෙන බවි. ඒ. සිල්වා විසින් සඳහන් කොට ඇත.

ඒ අනුව රුහුණට භාවිත වූ අකුරු කොන් සහිත වූ බැවින් මුලකුරු වශයෙන් ද මායා රට අකුරු වට බැවින් සිහකුරු ද පිහිටි රට අකුරු අණ්ඩාකාර බැවින් ග්‍රෑකුරු ද වේ.⁴ අපගේ අදහස අනුව සිංහල පුස්කොල පොත්හි භාවිත අක්ෂර වර්ග හතරක් ම බවයි. ඉහත පළමු වර්ගීකරණය හා තවත් එක් වර්ගීකරණයකින් හැර සෙසු වර්ගීකරණයන් තුළින් 'කාක' අක්ෂර වර්ගීකරණය ඉවත්ව ගොස් ඇත.

අක්ෂර වර්ග පිළිබඳ සංක්ෂීප්ත විග්‍රහය

හංස අක්ෂර

හංසයෙකුගේ හැඩයෙන් රවනා කොට ඇති බැවින් මෙම අක්ෂර විශේෂය හංසාක්ෂර නමින් හඳුන්වනු ලබයි. මෙම වර්ගයේ අක්ෂර සියුම් හා කුඩා ස්වරුපයකින් යුතුය. පුරාණයේ ඉතා වැදගත් ලේඛන සඳහා යොදාගනු ලැබුවේ හංස අක්ෂර බව එම ලේඛන පරික්ෂා කිරීමෙන් පැහැදිලි වේ.

ගේ (හස්ති) අක්ෂර

හස්තියෙකුගේ දේහ විලාශයට අනුව රචනා කොට ඇති අක්ෂර විශේෂය ගණක්ෂර හෙවත් හස්ති අක්ෂර නමින් හදුන්වනු ලබයි. මෙම අක්ෂරවල විශේෂත්වය නම් පිරුණු ගෝලාකාර ස්වභාවයයි.

මුතු අක්ෂර

පුස්කොල පොත් ලේඛන කළාව තුළ වඩාත් පැහැදිලි ම අක්ෂර විශේෂය මුතු අක්ෂරය යි.

කාක අක්ෂර

කාක අක්ෂර හෙවත් කපුවූ අක්ෂර නමින් හදුන්වන මෙම අක්ෂර විශේෂය අපහැදිලි අක්ෂර විශේෂයක් වන අතර ඒවා පත් ඉරු මත අපිළිවෙළට රචනා කොට ඇති.

පුස්කොල ලේඛන කළාවට ආවේණික වූ විශේෂ අක්ෂර

පුස්කොල පොත්හි අන්තර්ගත අක්ෂරයන්හි ඇති සුවිශේෂ කරුණ වන්නේ සාමාන්‍ය ලේඛන කළාවට වඩා වෙනස් වූ අක්ෂරයන් පුස්කොල පොත් හෝඩිය තුළ දක්නට ලැබේයි. ඇතැම් විට එම අක්ෂර සාමාන්‍ය ලේඛනයක වෙනස් ආකාරයකින් පෙනී සිටියි. පුස්කොල ලේඛනයක ඇති එම අක්ෂර සාමාන්‍ය ලේඛනයේ දක්නට ඇති ස්වරුපයෙන් උච්චාරණය කළ හොත් එය අර්ථ විපරීත වීමට ද හේතු වේ.

සිංහල පුස්කොල පොත්වල ඇති සමාන ලක්ෂණවලින් යුත් අක්ෂර

පුස්කොල පොත් අක්ෂරය	උච්චාරණය	පුස්කොල පොත් අක්ෂරයන්ට සමාන සාමාන්‍ය අක්ෂර	එම අක්ෂර පුස්කොල පොත්හි ඇති අපුරු
ඩෑ	වච	ඩ	ඩෑ
ඩැ	මච	ඩ	ඩැ
ඩැනි	න්ත	න්ත	ඩැනි
ඩැනු	න	න	ඩැනු
ඩැනුන්	ස	ස	ඩැනුන්
ඩැනුනු	ජ	ජ	ඩැනුනු
ඩැනුනුන්	හ	හ	ඩැනුනුන්

වචනය	පුස්කොල පොත් වචනය	අක්ෂරය	පුස්කොල පොත් අක්ෂරය
රාජාමච්චෙවා		ච්චේවා	
ප්‍රතිච්චීකානා		ච්චා	
එස්ස ප්‍රතිච්චා		ච්චා	

පුස්කොල පොත්හි සංයුක්ත අක්ෂර භාවිතය

පුස්කොල පොත් ලේඛන කළාව තුළ සංයුක්ත අක්ෂර භාවිතය අතිශයින් වැදගත් වේ. ඉහත දැක්වූ උදාහරණවලින් ද යම් ප්‍රමාණයකට එහි පවත්නා ගැටුප්‍රකාරී ස්වභාවය පැහැදිලි වේ. සැබේවින් ම එහි ගැටුප්‍රකාරී ස්වභාවය ඇති වන්නේ ආධුනිකයන් විෂයෙහි ය. එම සංයුක්ත අක්ෂර කවර ආකාරයකට උච්චාරණය කළ යුතු ද යන්න ඒ අතර මූලික වේ. පහත දක්වා ඇත්තේ එවැනි උදාහරණ කිහිපයකි.

වචනය	පුස්කොල පායිය	සංයුක්ත අක්ෂරය	පුස්කොල අක්ෂරය
අම්බවේයා		ච්චා	
සුබ්බුවේකා		ච්චා	
මිච්චිචිඩි		ච්චා	

මේ අනුව පැහැදිලි වන්නේ අල්ප වකාරය හා මහජාණ යිකාරය සංයුත්ත වීමෙදී සාමාන්‍ය අක්ෂර දෙකක් සංයුත්ත වනවාට වඩා වෙනස් ආකාරයට හෙවත් සුවිශේෂ ආකාරයට සංයුත්ත වන ආකාරයයි.

වචනය	පුස්කොල පායය	සංයුත්ත අක්ෂරය	පුස්කොල අක්ෂරය
මණ්ඩලමාල		මේවා	
බණ්ඩිස්සා		බේවා	
මෙණ්ඩලක්බණා		නේවා	
කොම්බණ්ඩිස්සා		කේවා	

ඉහත උදාහරණවලින් පෙනෙන්නේ 'ණ්ඩ' යන සංයුත්ත අක්ෂරය ආකාර කිපයකින් සංයුත්ත අක්ෂරයන් බවට පත් වී ඇති ආකාරයයි. ඒ අනුව 'විය' හා 'ණ්ඩ' යන අක්ෂර පුගල දෙක ම සංයුත්ත වී ඇත්තේ එක ම කුමවේදයක් ඔස්සේ බව පැහැදිලි වේ. එසේ ම අක්ෂර තුනක් එකට බැඳුණු අවස්ථාවන් ද දැකිය හැකි බව ලගමුව පෙන්වා දෙයි. ඒ සඳහා උදාහරණ වශයෙන් ඔහු විසින් 'ද, ක' ආදි සංයුත්ත පෙන්වා දෙන අතර එහිදී සිදුව ඇත්තේ ව්‍යුද්ධ්‍රන අක්ෂර දෙකකට ස්වරයක් බද්ධ වීමය. සාපුව ම ව්‍යුද්ධ්‍රන අක්ෂර තුනක් සංයුත්ත වන අවස්ථා ව්‍යාකරණ කෘතිවල ඇත. එවැනි එක් අවස්ථාවක් වශයෙන් මොගේල්ලාන ව්‍යාකරණයේ ඇති 'විෂඩ්' වැනි වචන දැක්විය හැකිය. එම වචන ව්‍යාකරණයට අනුව නිර්මාණය කොට ගත් කෘතිම වචන වේ. රේපය හාවිත කිරීම සංයුත්ත අක්ෂර හාවිතයේ තවත් අවස්ථාවකි.⁶ රේපය හාවිතය පාලි පුස්කොල පොත්වල දක්නට

නොලැබෙන අතර සිංහල හා සංස්කෘත පුස්කොල පොත්වල අන්තර්ගත වේ.

පුස්කොල ලේඛනයේ නිශ්චිත (අනුස්වාරය) හාවිතය

පුස්කොල පොත් ලේඛනයේ තවත් විශේෂීත අක්ෂර හාවිතයක් වශයෙන් නිශ්චිතය හෙවත් බින්දු ලිවීම දැක්විය හැකිය. බින්දුව ලිවීමේ එම විශේෂත්වය සඳහා හේතු වී ඇත්තේ ද පුස්කොල ලේඛන කළාවයි. පුස්කොල පොත් ලේඛන කළාව අපහසු කරුණකි. එබැවින් ලේඛකයා තීරතුරුව පත් ඉරුවකින් උපරිම ප්‍රයෝගන ගැනීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව එහි පහත පරිදි ලක්ෂණ දෙකක් හඳුනාගත හැකිය.

- i. පත් ඉරුවක් අක්ෂර එක් පේලියට සිටින පරිදි රවනා කිරීම
- ii. පත් ඉරුවකින් උපරිම ප්‍රයෝගන ගැනීම හෙවත් උපරිම අක්ෂර සංඛ්‍යාවක් රවනා කිරීමට උත්සන කිරීම

යනුවෙනි. මෙම කරුණු දෙක ම බින්දුව රවනා කිරීමේදී හේතුවන්නට ඇතැයි උපක්ෂපය කළ හැකිය. ඒ අනුව ඇතැම් අවස්ථාවලද බින්දුව රවනා කිරීමේදී සාමාන්‍ය ආකාරයට අක්ෂරයකට පරව රවනා කරන අතර ඇතැම් අවස්ථාවන්හි අක්ෂරය මධ්‍යයේදී රවනා කරනු ලබයි. එසේ ම ඇතැම් අවස්ථාවකදී අක්ෂරයේ ඉහළින් ද දැකිය හැකිය. උදාහරණ පහත පරිදි වේ.


සාමාන්‍ය ලේඛන විධිය

සංඛාර, ලිංගී, බොධීං

විශේෂීත ලේඛන විධිය

- | | |
|---------------|---|
| සංඛාර | - මෙහි සකාරයේ මධ්‍යයේ බින්දුව ලියනු ලබයි. |
| ලිංගී | - මෙහි හකාරයේ ඉස්පිල්ලේ මධ්‍යයෙහි බින්දුව ලියනු ලබයි. |
| නිෂ්ඨිංචිතාරෝ | - මෙහි ගකාරයේ ඉස්පිල්ලේ මධ්‍යයෙහි බින්දුව ලියනු ලබයි. |

උදාහරණ :

වචනය	පුස්කොල පොත් උදාහරණ
ස්සිං	
නිපිගිංසිතාරෝ	 njigim sitaro ili everupa kuharana tapa

නිග්ගහිතය හෙවත් බින්දුව යේදීමේදී දැකිය හැකි තවත් වැදගත් කරුණක් වන්නේ වර්ගාන්ත අක්ෂර භාවිතයයි. එනම්, විශේෂයෙන් පාලි පුස්කොල පොත් රවනයේදී නිග්ගහිතය වෙනුවට එම වචනයේ වර්ගාන්තය භාවිත කිරීම ද සිදු වේ. ඒ අනුව සංජය යන්න සක්ෂේපය වශයෙන් ද සංඛාර යන්න සඩිකාර වශයෙන් ද භාවිත කිරීම දැක්වීය හැකිය. එම ස්වභාවය සරණවිකර මෙධවිකර යන භාවිතයන්හි වඩාත් කැඳී පෙනෙයි. එහෙත් නිග්ගහිතය භාවිතයේදී වර්ගාන්තයන්ට මූලිකත්වය නොදීම සිංහල පුස්කොලවල දැකිය හැකි විශේෂිත කරුණකි. එය වඩාත් තහවරු වන්නේ සං උපසර්ගය යොදනු ලබන්නේ නම් සියයට අනුත්මයක් ම වර්ගාන්තය භාවිත නොකොට නිග්ගහිතය ම භාවිත කිරීමට පුස්කොල පොත් රවකයන් උත්සුකව ඇත. එය ඇතැම් විට සිදුවන්නේ වෙනත් අක්ෂරයක් රවනා කිරීමට වඩා බින්දුව රවනා කිරීම පුස්කොල රවකයා පහසුවක් ලෙස සැලකු නිසා ද විය හැකිය.

කුමාරස්වාමි පෙන්වාදෙන ආකාරයට පුස්කොල අක්ෂර ලිවීමේදී සම්මත රීතින් ද පැවතී ඇත. ඒ අනුව සමාන පදයන්ගෙන් යුත්ත්වීම, ඉස්පිලි පාපිලි ආදියෙන් සමානවීම, මඟ භා කළාත්මක ස්වරුපයෙන් රවනා කිරීමත් යන ආදිය වේ.

එ බව වඩාත් නොදින් තහවරු වන්නේ ඇතැම් අවස්ථාවන්හි විධිමත් කුමය භාවිත නොකොට අවධිමත්ව බින්දුව යොදා රවනා කිරීම හේතුවෙති. ඒ අනුව එසේ රවනා වූ වචන කිපයක් මෙසේ දැක්වීය හැකි ය.⁷

පුස්කොල පොත්වල වර්ගාන්ත අක්ෂර භාවිතය

මෙමගින් අදහස් කරනු ලබන්නේ නිශ්චිතය සඳහා වර්ගාන්තය භාවිත කිරීම තුළ සිදුවන සංයුත්ත අක්ෂර නිරුපණය වී ඇති ආකාරය පෙන්වයි. මෙසේ සිදුව ඇත්තේ ඇතැම් විට සිංහල ලේඛන රිතින් පාලියට පිවිසීම නිසාද විය හැකි ය. ඒ අනුව එවැනි අවස්ථාවන් කිහිපයක් පහත දැක්වේ.

විධිත	අවධිමත්
පංසුදා	පංසුදා
කංසුදා	කංසුදා
සංසුදා	සංසුදා

සාමාන්‍ය ව්‍යවහාරය	පුස්කොල පොත් ව්‍යවහාරය
භූජ්ඩිත්වා	
අඩංගුවීම්පා	
නිස්සරණය්වී	

පුස්කොල පොත්වල අක්ෂරයන්හි සංශයස්ථාන කිහිපයක්

පුස්කොල අක්ෂර කළාව වනාහි ඉතා සියුම් කළාවකි. එසේ ම තල්පතක අක්ෂර රචනය ද තරමක් දුෂ්කර ක්‍රියාවකි. එසේ ම සිංහල අක්ෂර මාලාව ද සමාන අක්ෂරයන්ගෙන් සැදුම් ලත් අක්ෂර මාලාවකින් සමන්විත භාෂාවකි. මේ හේතුවෙන් පුස්කොල පොත්හි ඇතැම් අවස්ථාවන්හි අක්ෂර පැවැලිලි සහිත ස්වභාවයක් නිරුපණය කරයි. එහි අවස්ථා දෙකකි. එනම්,

- i. අක්ෂරයන්හි කුඩා සංකේත හේතුවෙන්
- ii. බැඳී අකුරු හේතුවෙන්

එම අනුව 'හ' අක්ෂරය හා 'හ' අක්ෂරය අතර ඇත්තේ සියුම් වෙනසකමකි. එබැවින් එම අක්ෂර දෙක සාවදා ලෙස යම් යම් අවස්ථාවන්හි දැකිය හැකිය. ත අක්ෂරය හා න අක්ෂරය අතර ඇත්තේ

ද එවැනි ම ලක්ෂණයකි. බැඳීම පිළිබඳ විමසීමේදී උප්පජ්ජති හා උපජ්ජති යන වචන දෙක ගත හැකිය. ඒ අනුව මෙම වචන දෙකෙහි ම ඇත්තේ සමාන අරථයක් වුවත් පයනු දෙක බැඳීම නො බැඳීම මත වචනය වෙනස්වීම දැකිය හැකිය. සකාරය හා සකාරය අතර ඇත්තේ ද එවැනි ම සමානත්වයකි.

පුස්කොල ලේඛන කාලාවේ විශේෂ සංකේත

පුස්කොල ලේඛන කාලාවේ අක්ෂරයන්ට අමතරව විවිධ අරථ ප්‍රකාශ කරන සංකේතයන් ද වේ. ඇතැම් විට එම සංකේතය අක්ෂරයක් තුළින් ද විය හැකිය. ඒ අනුව නැවත කිවයුතු පායයක් පුස්කොල පොත් ලේඛන කාලාවෙහි නොදක්වන අතර ඒ සඳහා සුවිශේෂ සංකේතයක් වශයෙන් 'පේ' අක්ෂරය හාවිත කරයි. 'පේ' යනුවෙන් අදහස් කරනුයේ 'පෙයාල' යන්න වන අතර ඇතැම් රටවල් වල ඒ සඳහා 'ප, ල, ඩ' යන අක්ෂර ද හාවිත කරනු ලබයි. මේ අමතරව කුණ්ඩලනීය වැනි සංකේතයන් ද හාවිත කර ඇත. කුණ්ඩලනීයෙන් නැවතිමේ තිත ද සංකේතවත් කරන්නති. ඇතැම් පුස්කොල පොත්වල විතුරාදිය ද දැකිය හැකිය.

වර්තමානය වන විට පුස්කොල පොත් කියවීමේදී එහි ඇති උග්‍රනත්වය හඳුනාගත් පසුකාලීන පායකයන් එම පුස්කොල පොත්වල යම් යම් උග්‍රන පුරුණයන් ද සිදුකොට ඇත. එම උග්‍රන පුරුණයන් සාමාන්‍ය ව්‍යවහාරික අක්ෂර හැඩයන්ගේ යුත්ත වන අතර ඇතැම් විට විවිධ තීන්ත හාවිත කොට එසේ සිදුකොට ඇත.

සාරාංශය

මිගු සිංහල අක්ෂර පද්ධතිය පදනම් කොට සංස්කෘත, පාලි, මලයාලම් හා සිංහල හාජාවන්ට අයත් පුස්කොල පොත් ලක්දිවදී රවනා කොට ඇති අතර එයින් ත්‍රිපිටකය හා බුද්ධහම සම්බන්ධ පුස්කොල පොත් රවනා සඳහා විශේෂයෙන් හස්ති, භංස හා මූතු අක්ෂර හාවිත කොට ඇත. යන්ත් මන්ත්‍ර ආදිය අදාළ පුස්කොල රවනා සඳහා කාක අක්ෂර වැඩි වශයෙන් හාවිත වී ඇත. ඒ අනුව අක්ෂර වර්ග හතරක් පුස්කොල

පොත් ලේඛන සිල්පීන් ස්වකිය ලේඛනයන් සඳහා යොදාගෙන ඇත. එසේ ම පුස්කොල පොත් ලේඛනයේ වැදගත් ම කරුණු දෙකක් වශයෙන් සංයුත්ත අක්ෂර භාවිතය හා අනුස්ථාර භාවිතය විශේෂත්වයක් ගනී. සංයුත්ත හා අනුස්ථාර භාවිතයෙන් ලේඛකයන් පෝත්සාහි වී ඇත්තේ අඩු ඉඩක් තුළ වැඩි ප්‍රමාණයක් රවනා කිරීමයි. පුස්කොල රවනය යනු සංකිරණ මෙන් ම සියලුම කාර්යයක් වන අතර මනා ශික්ෂණයකින් හා ඉවසීමෙන් කළයුතු කාර්යයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

ආන්තික සටහන්

1. සේවම්දාස. කේ.ඩී. 1959. ලංකාවේ පුස්කොල පොත් නාමාවලිය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ: සැලැස්ම.
2. මෙධංකර නායක ස්ථිරිර, ඇතිපොල, පුස්කොල ලේඛන කළාව.
3. ඇල්ලේපාල, දිපාජලි. 2008. පුස්කොල ලේඛන සම්ප්‍රදාය හා එහි අන්තර්ගත ලේඛන ප්‍රයෝග පිළිබඳ විමසීමක්, 57 පිටුව.
4. කුලසුරිය, එ. 1996. පුස්කොල පොත් ලේඛන කළාව, සංස්කෘතික පුරාණය වෙළුම 1 නො. 2. කොළඹ: 35 පිටුව.
5. ලගම්ව. එ. 2006. ශ්‍රී ලංකාවේ පුස්කොල පොත් ලේඛන කළාව, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, කොළඹ: 134 පිටුව.
6. එම.
7. කුමාරස්ථාමි, එ. 1962. මධ්‍යකාලීන සිංහල කළා, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ: 50 පිටුව.